




କନ୍ଦା ଲକ୍ଷ୍ମୀବିହାର ପାଇଁ ପରିଚାଳନା



కుర్చుల పనికు 4.1

පෙර ඉලගනුම ක්‍රියාකාරකම

(01) සමව්‍යුරුස්යක වර්ගලිලය සොයම්




සමවතුරසුයකා විෂයලූප


$$= a \times a$$

$$= a^2 \text{ (ഒരു ദ്വിലക്ഷ)}$$

- වර්ගාලීය පොදුන්න




(02) ත්‍රිකෝණයක වර්ගඑලය සොයමු




$$\begin{aligned}
 \text{ත්‍රිකෝණයක වර්ගඑලය} &= \frac{1}{2} \times \text{ආධාරය} \times \text{භාෂ්‍ය} \\
 &= \frac{1}{2} \times a \times h \\
 &= \frac{1}{2} ah \text{ (වර්ග එකක)}
 \end{aligned}$$


- වර්ගඑලය සොයන්න




(i)



(ii)




(iii)



(iv)

(03) සමව්‍යුරුසු පිරිමියක පතරම පහත දැක්වේ.




- සමව්‍යුරුසුයේ පතුලේ වර්ගඑලය සොයන්න
- ත්‍රිකෝණකාර මුළු මෙහෙම වර්ගඑලය සොයන්න
- ත්‍රිකෝණකාර මුළු මෙහෙම හනරේහි මුළු වර්ගඑලය සොයන්න
- පිරිමි පතරමේ මුළු පෘෂ්ඨ වර්ගඑලය සොයන්න
- මෙටැනි පතරමක් කාචිලෙස් කඩ්දාසියක ඇද කපාගෙන එන්න

කාර්ය ප්‍රතිකා 4.2

පෙර ඉගෙනුම ක්‍රියාකාරකම

- පයිනගරස් සම්බන්ධය හාවිතයෙන් ත්‍රිකෝණ වල පාද අතර සම්බන්ධතා සේවීම




- පයිනගරස් සම්බන්ධයට අනුව
$$AC^2 = AB^2 + BC^2$$
- පයිනගරස් සම්බන්ධය සවිස්තරණ්මකව ලියා දක්වන්න
- පහත වගුව සම්පූර්ණ කරන්න

| රුපය | කරුණය | සංපුර්ණකෝණයේ අන්තර්ගත පාද | පයිනගරස් සම්බන්ධය අනුව සම්කරණය |
|------|-------|---------------------------|--------------------------------|
| | | | $PR^2 = PQ^2 + QR^2$ |
| | | | |


- ඉංග්‍රීසි අක්ෂර මධ්‍යන් දක්වා ඇති පාදවල දිග ගණනය කරන්න.

i)




$$\begin{aligned}x^2 &= 3^2 + 4^2 \\x^2 &= 9 + \dots \\x^2 &= \dots \\x &= \sqrt{25} \\x &= \dots \text{ cm}\end{aligned}$$

ii)




$$\begin{aligned}13^2 &= 12^2 + y^2 \\169 &= \dots + y^2 \\169 - \dots &= y^2 \\\dots &= y^2 \\\sqrt{\dots} &= y \\\therefore y &= \dots \text{ cm}\end{aligned}$$

iii)



iv)




කාර්ය පළිඳා 4.3


- කේතුවක පැහැදි වර්ගලිලය සෙවීම

කේතුව

★ පැහැදි කොටස වෙන් ටෙන්ප ආදින්න.




- වෘත්තයක වර්ගලිලය




අරය r වූ වෘත්තයක වර්ගලිලය $= \pi r^2$ යේ.



$$\pi = \frac{22}{7} \text{ හෝ } 3.14 \text{ ලෙස ගනිමු}$$

සුදුසා භාවිතයෙන් පහත සඳහන් වෘත්ත වල වර්ගලිලය සොයන්න.




$$\begin{aligned} \text{වර්ගලිලය} &= 2\pi r \\ &= \frac{22}{7} \times 7 \times \dots \dots \text{cm}^2 \\ &= 22 \times 7 \text{cm}^2 \\ &= \underline{\underline{\quad}} \text{cm}^2 \end{aligned}$$






- කේන්දුක බණ්ඩ වල වර්ගත්ලය



$$\text{කේන්දුක බණ්ඩයක වර්ගත්ලය} = \frac{\theta}{360} \times \pi r^2$$


1. වර්ගත්ලය සොයන්න

i).




$$\begin{aligned} \text{වර්ගත්ලය} &= \frac{180}{360} \times \frac{22}{7} \times 14 \times 14 \text{cm}^2 \\ &= \frac{1}{2} \times \frac{22}{7} \times 14 \times 14 \text{cm}^2 \\ &= 22 \times 14 \text{cm}^2 \\ &= \underline{\underline{\quad}} \text{cm}^2 \end{aligned}$$


ii).




iii).





vi).




v).



- සැපු කේතුවක පාඨය වර්ගලය සෙවීම




වතු පාඨය



පතුල

කේතුවේ මුළු පාඨය වර්ගලය = (කේතුවේ වතු පාඨය වර්ගලය) + (වෘත්තාකාර පතුලේ වර්ගලය)

$$A = \pi r l + \pi r^2$$



$$\begin{aligned}
 \text{කේතුවේ විකු පෘෂ්ඨයේ වර්ගඑලය} &= \pi r l \\
 &= \frac{22}{7} \times 7 \times 10 \text{ cm}^2 \\
 &= \dots \text{ cm}^2
 \end{aligned}$$

$$\begin{aligned}
 \text{වෙන්තාකාර පැතුවලේ වර්ගඑලය} &= \pi r^2 \\
 &= \frac{22}{7} \times 7 \times 7 \text{ cm}^2 \\
 &= \dots \text{ cm}^2
 \end{aligned}$$

$$\begin{aligned}
 \text{කේතුවේ මුදු පෘෂ්ඨ වර්ගඑලය} &= \dots + \dots \\
 &= \dots \text{ cm}^2
 \end{aligned}$$

කාර්ය ප්‍රතිකා 4.4

- ගෝලය

පහත සඳහන් දේවල් වලින් ගෝලය සඳහා යොදාගත හැකි දේවල් තෙවරා උයන්න.
වලුල්ල, පිළි රෝලය, වයරය, රුම්, වෙනිස් රෝලය, පාපන්දුව, යගුලය

ගෝලයක පැශේද වර්ගලලය = $4\pi r^2$ සුනුයෙන් ඇති.

1. ගෝලයේ අරය 7cm හා $\pi = \frac{22}{7}$ නම් ගෝලයේ පැශේද වර්ගලලය සොයන්න.

$$\begin{aligned} &= 4\pi r^2 \\ &= 4 \times \frac{22}{7} \times 7\text{cm} \times \dots \text{cm} \\ &= \dots \text{cm}^2 \end{aligned}$$

2. ගෝලයේ අරය $\frac{7}{2}$ cm හා $\pi = \frac{22}{7}$ නම් ගෝලයේ පැශේද වර්ගලලය සොයන්න.

$$\begin{aligned} &= 4\pi r^2 \\ &= 4 \times \dots \times \frac{7}{2} \text{cm} \times \dots \text{cm} \\ &= \dots \text{cm}^2 \end{aligned}$$

3. ගෝලයේ අරය 14cm වන සහ අර්ථ ගෝලයේ වර්ගලලය සොයන්න.

$$\begin{aligned} \text{සහ අර්ථ ගෝලයේ } \text{ව. } \text{ං. } &= 3\pi r^2 \\ &= 3 \times \frac{22}{7} \times \dots \text{cm} \times \dots \text{cm} \\ &= \dots \text{cm}^2 \end{aligned}$$